

වරකාපොළ ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වරකාපොළ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් / ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වරකාපොළ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන

නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාවිත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) යන්ත්‍ර සූත්‍ර 14 ක එකතු වටිනාකම රු.1,597,670 ක් ප්‍රාග්ධනික කර නොතිබීම නිසා ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට අදායමෙන් දායකවීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	ස්ථාවර වත්කම් ලේඛනයේ පවතින යන්ත්‍ර සූත්‍ර පිළිබඳව සොයා බලා ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය තුළ වැය කරන ලද රු.753,012ක ප්‍රාග්ධන වියදම් ප්‍රාග්ධනික කර නොතිබීම නිසා ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට අදායමෙන් දායකවීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	ප්‍රාග්ධනික කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වැය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) පුනරාවර්ථන වියදම් රු.257,480ක් ප්‍රාග්ධන වියදම් යටතේ ගිණුම්ගත කර තිබීමෙන් වර්ෂයේ මෙහෙයුම් අතිරික්තය එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.	ඉදිරියේ දී නිවැරදිව වැය ශීර්ෂ යටතේ ගිණුම්ගත කිරීමට උපදෙස් ලබා දුන් බව.	වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) 2023 වර්ෂයේදී ලද ආදායම් රු.615,483ක් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් පොදු තැන්පත් වල රඳවාගෙන තිබීමෙන් එම වටිනාකමින් ජංගම බැරකම් වැඩියෙන් දැක්වුණු අතර සම්ප්‍රවිච්ඡිත අරමුදල සමාන වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	ආදායමට ගැනීමට කටයුතු කරන බව.	ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඉ) ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයට ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම ඇතුළත් කර නොතිබුණි.	2025 වර්ෂයේදී නිවැරදිව කටයුතු කරන බව.	ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය නිවැරදිව පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳුණු පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 11කට අදාළව මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය හා විස්තරාත්මක උපලේඛන සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.67,909,009ක නොසැසඳීම් පැවැතුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනස හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.7 අනුකූල නොවීම්

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571	2008 වර්ෂයේ සිට පැවත එන රු.699,994 ක තැන්පතු ශේෂ 35ක් 2024 දෙසැම්බර් 31 දින වන විටත් නිරවුල් කර නොතිබුණි.	වර්ෂ 02 ඉක්මවූ තැන්පත් මුදල ආදායමට ගැනීමට කටයුතු කරන බව.	තැන්පතු ශේෂ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) 2020 ඔක්තෝබර් 02 දිනැති අංක 05/2020 දරන වත්කම් කළමනාකරණ චක්‍රලේඛය	වසර 11ක කාලයක් අක්‍රීයව පැවති ට්‍රැක්ටරයක්, සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් අපහරණය කර නොතිබුණි.	අපහරණය කිරීම සඳහා කමිටු නිර්දේශය ලැබී ඇති බැවින් ඉදිරි කටයුතු කිරීම සඳහා සහකාර පළාත් පාලන කොමසාරිස් වෙත යොමු කිරීමට කටයුතු කරමින් පවතින බව.	නිශ්ක්‍රීය වත්කම් සම්බන්ධයෙන් චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු වේ.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.48,031,868ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.29,968,619ක් විය.

2.2 මූල්‍ය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2010 වර්ෂයෙන් පසු අක්‍රීය සේවක ණය ගිණුමට මාරු කර තත්ත්වයේ පවතින රු.70,774ක ශේෂයක් සහිත බැංකු ගිණුමක් සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කර නොතිබුණි.	නිවැරදි කිරීමට කටයුතු කරන බව.	බැංකු ගිණුම් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

- (ආ) 2016 වර්ෂයේ සිට පැවත එන නිවැරදි කිරීමට කටයුතු කරන අගරු වෙක්පත් කඩිනමින් රු.81,969ක් වූ අගරු වෙක්පත් බැර බව. නිරවුල් කළ යුතුය.
ශේෂය සමාලෝචිත වර්ෂයේදී නිරවුල් කර නොතිබුණි.

2.3 ආදායම් පරිපාලනය

2.3.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම් , රැස්කළ ආදායම් හා හිඟ ආදායම

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	11,317,766	9,606,333	12,735,486	7,983,069	7,984,000	8,814,167	6,299,993	7,781,796
කුලී	13,241,249	10,684,741	13,199,101	1,963,132	20,896,515	5,588,033	13,931,276	1,805,805
බලපත්‍ර ගාස්තු	2,717,500	1,240,099	1,240,099	82,650	3,396,000	-	1,317,387	332,900
වෙනත් ආදායම්	<u>16,381,000</u>	<u>2,890,820</u>	<u>2,888,148</u>	<u>1,039,138</u>	<u>15,299,180</u>	<u>1,061,861</u>	<u>10,851,326</u>	<u>955,345</u>
	<u>43,657,515</u>	<u>24,421,993</u>	<u>30,062,834</u>	<u>11,067,989</u>	<u>47,575,695</u>	<u>15,464,061</u>	<u>32,399,982</u>	<u>10,875,846</u>

2.3.2 ආදායම් රැස්කිරීමේ කායර්ෂාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට හිඟහිටි වරිපනම් ශේෂය රු.7,457,763ක් වූ අතර ඒ තුළ වසර 03ට වඩා පැරණි රු.2,079,779 ක ශේෂයක් ද විය.	හිඟ අය කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතුව පැවති රු.248,999ක හිඟ අක්කර බදු ශේෂයෙන් රු.242,069ක් 2025 අප්‍රේල් 30 දින වන විටත් නිරවුල් කරගෙන නොතිබුණි.	ආදායම් එක් රැස් කිරීමේ සැලැස්මට සතියේ එක් දිනක් අක්කර බදු එක් රැස්කිරීම සඳහා වෙන්කර ඇති බව.	හිඟ අක්කර බදු නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අපේක්ෂිත නිමැවුම් මට්ටම ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
දැඩිගම බහු කාර්යය සේවා මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා 2022 වර්ෂයේදී රු.550,748 ක්ද, 2024 වර්ෂයේදී රු.1,659,959 ක් වශයෙන් එකතුව රු.2,210,707ක වියදමක් දරා තිබුණත් ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගත හැකි මට්ටමට ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි වීමෙන් අපේක්ෂිත අරමුණු ලඟකර ගැනීමට නොහැකි වී තිබුණි.	මෙම ව්‍යාපෘතිය අදියර වශයෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. ii වන අදියර වශයෙන් රුපියල් මිලියන දෙකක ප්‍රතිපාදන වෙන් කර ඇති බව දන්වා ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තු සකස් කරමින් පවතින බවත්, එමඟින් ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගත හැකි මට්ටමට ඉදිකිරීම් අවසන් කළ හැකි බව.	ඉදිකිරීම් අවසන් කර ගොඩනැගිල්ල ඵලදායීව උපයෝජනය කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශන තුළ 1997 වර්ෂයට පෙර සිට ඉදිරියට ගෙන එන රු.589,302 ක හර ශේෂ 03ක් හා රු.2,711,028 ක බැර ශේෂ 05 ක් හඳුනාගෙන නිරවුල් කර නොතිබුණි.	මෙම ගිණුම් දීර්ඝ කාලයක සිට පැවත එන නිසා ලේඛන, විස්තරාත්මක උපලේඛන ශේෂ සනාථ ලිපි හා වටිනාකම තහවුරු කර ගැනීමට කිසිදු ලියවිල්ලක් නොමැති බව.	ශේෂ සම්බන්ධයෙන් පැවැත්ම පරීක්ෂා කර බලා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කායර්ය වත්කම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වසරක කාලයක සිට අක්‍රියව පවතින ජෙනරේටරය අළුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.	තත්වය පරීක්ෂා කර ගැනීම සඳහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඉංජිනේරු වෙතින් ඉල්ලීමක් කර ඇති අතර එහි වාර්තාව ලද පසු අවශ්‍ය කටයුතු සිදුකරන බව.	තත්වය පරීක්ෂා කර අළුත්වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු ක්‍රීඩා පිටි 02ක, පෙර පාසල් 02ක, සති පොලක හා සුසාන භූමි 53ක අයිතිය සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් පවරාගෙන නොතිබුණි.	සභාව සතු වත්කම්වල නීත්‍යානුකූල අයිතිය පවරා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	සභාව සතු වත්කම්වල අයිතිය පවරාගත යුතුය.
(ආ) සබරගමු පළාත් පාලන කොමසාරිස්ගේ පළාත් පාලන චක්‍රලේඛ අංක 08/2010 හි 07 ඡේදය ප්‍රකාරව සුසාන භූමි දෙකක මායිම් නිරවුල් කර ආරක්ෂිත වැටවල්	සුසාන භූමිවල මායිම් හඳුනාගෙන නිරවුල් කර සභාව වෙත පවරා ගැනීමට කටයුතු කරන බව.	වත්කම්වල ආරක්ෂාව තහවුරු කිරීමට හා අනවසරයෙන් අල්ලාගත් ඉඩම් කොටස් පවරා

යොදා නොතිබීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් ඉඩම් කොටස් අනවසරයෙන් අල්ලාගෙන තිබුණි.

ගැනීමට කටයුතු කළ යුතුය.

- (ඇ) පර්චස් 10ක වසසරියකින් යුත් තැඟි ස්ථීර වැටක් යෙදීමට කටයුතු සභාව සතු දේපල ඔප්පුවක් මගින් සභාව වෙත පවරාදී තිබුණු කරන බව හා කාර්මික නිලධාරී ආරක්ෂා කිරීමට අවශ්‍ය ඉඩමක් බෙදා නිරවුල් කිරීම සඳහා 2024 විසින් අදාළ ස්ථානය පරීක්ෂා ක්‍රියාමාර්ග ගත යුතුය. නොවැම්බර් 24 දින රු.25,000ක් වැයකර කිරීමෙන් අනතුරුව අනවසර කටයුත්ත නවතා ඇති බව. මැනුම් කටයුතු සිදුකර තිබුණද, 2025 කටයුත්ත නවතා ඇති බව. ජනවාරි වන විටත් ස්ථීර වැටක් යොදා නොතිබුණි. එමෙන්ම, එම ඉඩමේ තිබුණු ගොඩනැගිල්ලට යාබදව සභාවේ අනුදැනුමකින් තොරව, තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අරමුණින් කුළුණු සඳහා පාදම් වලවල් කපා තිබුණි.

3.5 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
බුරුන්තාව අභිගහමුල මාර්ගයේ ඇතැම් ස්ථාන වාහන ගමන් කිරීමට ඉතා අපහසු තත්ත්වයක පැවතිය දී එම මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීමට කටයුතු නොකර මාර්ගයේ අවසාන කොටසේ මීටර් 27.6ක් දිග පැති බැම්මක් ඉදිකිරීම සඳහා 2024 වර්ෂයේදී රු.415,392ක් වැයකර තිබුණි. මාර්ගයේ ආරක්ෂාව සඳහා පැති බැම්ම යොදන බව සඳහන් කර තිබුණ ද, පැති බැම්ම යෙදූ කොටසේ එවැනි අනාරක්ෂිත තත්ත්වයක් පැවති බව ස්ථානීය පරීක්ෂාවේදී තහවුරු නොවීය. එමෙන්ම, සභාව විසින් ඉදිකළ පැති බැම්ම මත කොන්ක්‍රීට් කණු යොදා කම්බි වැටක් ඉදිකර ගැනීමට එම මාර්ගයට යාබද ඉඩමේ හිමිකරුට අවස්ථාව සලසා දී තිබුණි.	ස්ථානය දෙපස වගුරු සහිත පටු ස්ථානයක් වූ නිසා පැති බැම්මක් යොදා පස් පුරවා ඔසවා සකස් කිරීමට සිදුවූ බැවින් බැම්ම යෙදීමට වම්පස ඉඩම් හිමිකරුගේ ඉඩමෙන් කොටසක් මාර්ගයට ලබාගෙන බැම්ම ඉදි කිරීම සිදු කර ඇති බව හා ඉඩමේ මායිම් කණු බැම්ම කෙළවරේ සිටුවා ගැනීමට අවස්ථාව ලබාදුන් බව.	වැඩි පිරිසකට ප්‍රතිලාභ හිමිවන පරිදි සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කළ යුතුය.

3.6 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2009 වර්ෂයේදී සේවය හැරගිය හා 2019 වර්ෂයේදී මියගිය සේවකයින් දෙදෙනෙකුට අදාළ රු.105,305ක ණය ශේෂ 2024 දෙසැම්බර් 31 දින වන විටත් නිරවුල් කර නොතිබුණි.	එක් ණය ශේෂයක් මරණ පාරිතෝෂිකයෙන් අයකර ගැනීමට කටයුතු කර ඇති බවත්, අනෙක් ණය ශේෂය කපා හැරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමියගේ අනුමැතිය ලබා ගැනීමට යවා ඇති බව.	හිඟ ණය ශේෂ නිරවුල් කරගත යුතුය.